



සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව
දිනය 2019/06/21

උද්ධමනය 2019 මැයි මාසයේ දී පහළ යන ලදී

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)¹ ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන්, 2019 අප්‍රේල් මාසයේ පැවති සියයට 3.6 හි සිට 2019 මැයි මාසයේ දී සියයට 3.5 දක්වා පහළ ගියේය. මේ අතර, 2019 මැයි මාසයේ දී, ආහාර සහ ආහාර නොවන කාණ්ඩයන්හි ලක්ෂ්‍යමය උද්ධමන අගයන් පිළිවෙලින් සියයට -0.4 ක් සහ සියයට 6.7 ක් ලෙස වාර්තා විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස, 2019 අප්‍රේල් මාසයේ පැවති සියයට 1.9 හි සිට 2019 මැයි මාසයේ දී සියයට 2.0 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.


මාසික වෙනස් වීම සලකා බැලීමේදී, ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අධිනමයන්හි මිලගණන්වල දක්නට ලැබුණු

මතුපිට උද්ධමනය

- ලක්ෂ්‍යමය උද්ධමනය : 3.5%
- වාර්ෂික සාමාන්‍ය උද්ධමනය : 2.0%
- මාසික වෙනස : 1.1%

මූලික උද්ධමනය

- ලක්ෂ්‍යමය උද්ධමනය : 6.3%
- වාර්ෂික සාමාන්‍ය උද්ධමනය : 4.0%
- මාසික වෙනස : 0.3%



¹ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද., 2013=100), ජන කරනු ලබයි.

ඉහළ යෑම් හේතුවෙන්, 2019 මැයි මාසයේදී ජා.පා.මි.ද. සියයට 1.1 කින් ඉහළ ගියේය. ආහාර කාණ්ඩයෙහි එළවළු, මාළු, දෙහි, අර්තාපල් සහ කිරි පිටි මිලගණන්වල ඉහළ යෑම් වාර්තා විය. මීට අමතරව, ආහාර නොවන කාණ්ඩයෙහි ප්‍රවාහන; සෞඛ්‍යය; සහ විනෝදාත්මක හා සංස්කෘතික උපකාණ්ඩයන්හි අයිතමවල මිලගණන් මෙම මාසය තුළ දී ඉහළ ගියේය.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජා.පා.මි. දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2019 මැයි මාසයේ දී සියයට 6.3 හි නොවෙනස්ව පැවතුණි. කෙසේ වුවද, 2019 මැයි මාසයේදී, ජා.පා.මි. දර්ශකයෙහි මූලික උද්ධමනයෙහි දක්නට ලැබුණු සියයට 0.3 ක මාසික ඉහළ යෑම සඳහා ආහාර කාණ්ඩයෙහි, ප්‍රධාන වශයෙන් කිරි පිටි, සහ ආහාර නොවන කාණ්ඩයෙහි ප්‍රවාහන (වාහන මිලදී ගැනීම); විනෝදාත්මක හා සංස්කෘතික; සහ සෞඛ්‍යය උපකාණ්ඩයන්හි අයිතමවල මිලගණන් ඉහළ යෑම හේතු විය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2019 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 3.7 හි සිට 2019 මැයි මාසයේ දී සියයට 4.0 දක්වා ඉහළ ගියේය.

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි හැසිරීම

පදනම : 2013 = 100

වසර	මාසය	දර්ශක අගය		මාසික % වෙනස		ලක්ෂ්‍යමය % වෙනස		වාර්ෂික සාමාන්‍ය % වෙනස	
		ජා.පා.මි.ද.	ජා.පා.මි.ද. (මූලික)	ජා.පා.මි.ද.	ජා.පා.මි.ද. (මූලික)	ජා.පා.මි.ද.	ජා.පා.මි.ද. (මූලික)	ජා.පා.මි.ද.	ජා.පා.මි.ද. (මූලික)
2017	මැයි	121.8	123.0	0.7	0.4	7.1	4.7	6.1	6.4
	ජූනි	123.4	123.1	1.3	0.1	6.3	4.1	6.1	6.1
	ජූලි	122.4	122.9	-0.8	-0.2	6.3	4.2	6.2	5.9
	අගෝස්තු	122.3	123.0	-0.1	0.1	7.9	4.8	6.5	5.8
	සැප්තැම්බර්	123.3	123.1	0.8	0.1	8.6	4.6	6.8	5.7
	ඔක්තෝබර්	124.8	123.1	1.2	0.0	8.8	4.1	7.1	5.6
	නොවැම්බර්	126.4	123.8	1.3	0.6	8.4	2.8	7.5	5.2
	දෙසැම්බර්	126.6	123.8	0.2	0.0	7.3	2.7	7.7	4.9
2018	ජනවාරි	125.8	123.9	-0.6	0.1	5.4	2.1	7.6	4.5
	පෙබරවාරි	123.7	124.4	-1.7	0.4	3.2	2.0	7.2	4.1
	මාර්තු	122.8	124.6	-0.7	0.2	2.8	1.9	6.7	3.6
	අප්‍රේල්	122.9	124.8	0.1	0.2	1.6	1.9	6.1	3.3
	මැයි	124.3	125.1	1.1	0.2	2.1	1.7	5.7	3.1
	ජූනි	126.5	125.3	1.8	0.2	2.5	1.8	5.3	2.9
	ජූලි	126.6	125.7	0.1	0.3	3.4	2.3	5.1	2.7
	අගෝස්තු	125.4	126.3	-0.9	0.5	2.5	2.7	4.7	2.5
	සැප්තැම්බර්	124.4	126.9	-0.8	0.5	0.9	3.1	4.0	2.4
	ඔක්තෝබර්	124.9	127.3	0.4	0.3	0.1	3.4	3.3	2.4
	නොවැම්බර්	127.7	127.6	2.2	0.2	1.0	3.1	2.7	2.4
දෙසැම්බර්	127.1	127.6	-0.5	0.0	0.4	3.1	2.1	2.4	
2019	ජනවාරි	127.3	130.2	0.2	2.0	1.2	5.1	1.8	2.7
	පෙබරවාරි	126.7	131.3	-0.5	0.8	2.4	5.5	1.7	3.0
	මාර්තු	126.4	131.8	-0.2	0.4	2.9	5.8	1.7	3.3
	අප්‍රේල්	127.3	132.6	0.7	0.6	3.6	6.3	1.9	3.7
	මැයි	128.7	133.0	1.1	0.3	3.5	6.3	2.0	4.0

මූලය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව